

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය  
කොළඹ

\*\*\*

**පුවත්පත් නිවේදනය**

**ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ නියෝජිත පිරිසක්  
ඉන්දියාවේ සංචාරයක**

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ පෞර්ෂ වර්ධනය ඇතුළු සමස්ත ධාරිතා සංවර්ධනය වෙනුවෙන් ඉන්දියාවේ නොසැලෙන කැපවීම පිළිබිඹු කරමින් ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා නිලධාරීන් සඳහා ඉන්දියාවට ජාත්‍යන්තර සහයෝගීතා සංචාරයක් සංවිධානය කර තිබේ. සාමාජිකයන් 39 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිස නව දිල්ලියේ පිහිටා තිබෙන ත්‍රිවිධ හමුදා මූලස්ථානයන්ගේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරනු ඇති අතර ත්‍රිවිධ හමුදා ක්ෂේත්‍ර ව්‍යුහයේ ක්‍රම වර්ගවත් සම්බන්ධයෙන් ද අධ්‍යයනය කරනු ඇත. හමුදාවේ ඉහළ නිලධාරීන් සමඟ හමුවත් සහ විවිධ කර්මාන්ත සහ සංස්කෘතික ස්ථාන සඳහා සංචාරයන් ද සංවිධානය කර ඇත. මෙම සංචාරය කොළඹ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කර තිබේ.

2. නියෝජ්‍ය ඉන්දියානු මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් මහතා සහ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් පුනීන් සුෂිල් මහතා 2021 සැප්තැම්බර් 4 වන දින ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයට පැමිණ මෙම සුවිශේෂී සංචාරය සඳහා පිටත්ව යන නියෝජිත පිරිස හමු වූහ. මෙහිදී නියෝජ්‍ය මහ කොමසාරිස්තුමා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සියවස් ගණනාවක් පැරණි දැඩි සබඳතාවයක් පවතින බවත් එය බුදු දහම සහ දෙරටෙහි ජනතාව අතර තිබෙන බැඳීම මත පදනම්ව ඇති බවත් අවධාරණය කළේය. එබැවින් මෙම සංචාරය නිසිම ස්ථානය ස්පර්ශ කර ඇති අතර ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවන්ගේ හදවත් සහ මනස් සමඟ සාධනීය ලෙස මුසු වීමට අතිශයින් වැදගත් වේ. ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ නියෝජ්‍ය ආඥාපති මේජර් ජෙනරාල් ලලිත් හේරත් මහතා මෙම සංචාරය සම්බන්ධයෙන් ඉන්දියාව ලබා දුන් මහඟු සහය දැඩි ලෙස අගය කළේය. මෙම සංචාරය ඉන්දියාවේ සංස්කෘතිය, තාක්ෂණික නිපුණත්වය සහ අභිමානවත් ඉන්දීය හමුදාවන්ගේ ව්‍යුහය සම්බන්ධයෙන් ශිෂ්‍ය නිලධාරීන්ට මනා දැනුමක් සහ වැටහීමක් ලබා දෙනු ඇති බව ද එතුමා ප්‍රකාශ කළේය.

3. මෙම සංචාරයන් දෙරට හමුදාවන් අතර සහෝදරත්වය සහ මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීමට ගන්නා පියවරක් වේ. එසේම මෙම සංචාර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමස්ත ආරක්ෂක සහයෝගීතාවය තුළ කාර්මික නිපුණත්වයට විශේෂ අවධානයක් ලබා දෙමින් ඉන්දියාවේ 'අසල්වැසියා ප්‍රථමයෙන්' යන ප්‍රතිපත්තිය පිළිබිඹු කරයි. තවද දැනටමත් ගැඹුරු හා ශක්තිමත් වෘත්තීය

සම්බන්ධතාවක් පවතින දෙරට හමුදාවන් අතර සදාකල් පවතින පෞද්ගලික මිත්‍ර  
බැඳීම් ගොඩනැගීමට ද මෙය මනා වේදිකාවක් වනු ඇත.

\*\*\*

**කොළඹ**  
**2021 සැප්තැම්බර් 4**